

රිදිගම ප්‍රාදේශීය සභාව
කුරුණෑගල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 30 දින ද ඉකුත් වර්ෂයට අදාල මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 25 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2015 අගෝස්තු 13 දින සභාවේ ලේකම්වරයා වෙත යවන ලදී.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට රිදිගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයට අදාල වැඩ සටහන් 5 ක් වෙනුවෙන් ලැබී තිබූ රු.30,645,320 ක වැටුප් ප්‍රතිපූර්ණ එකී වැඩ සටහන්වලට අදාලව හඳුනාගෙන ගිණුම්ගත නොකර පොදු පරිපාලනය වැඩ සටහන යටතේ පමණක් ගිණුම්ගත කර තිබුණි.
- (ආ) 2015 වර්ෂය වෙනුවෙන් අවස්ථා 4 කදී ගෙවීම් කල රු.211,142 ක් පෙර ගෙවුම් යටතේ නොදක්වා වර්ෂයේ වියදම් ලෙස ගෙන තිබුණි.
- (ඇ) ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩ සටහන සඳහා ලැබී තිබුණු රු.6,500,000 ක ආධාර මුදල පුනරාවර්තන ආදායම් යටතේ සහ ඊට අදාල වියදම් ප්‍රාග්ධන වියදම් යටතට ගෙන තිබුණි.
- (ඈ) පොත් අගය රු.282,900 ක් වූ අත් ට්‍රැක්ටරයක් වෙන්දේසියෙන් ලද රු.148,000 ක මුදල, ප්‍රාග්ධන ආදායම් යටතට ගෙන නොතිබුණි. එමෙන්ම ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුමෙන් වත්කම්වල පිරිවැයද ඉවත්කර නොතිබුණි.

1.3.2 අසම්භාව්‍ය බැරකම්

සභාවේ සේවය කර විශ්‍රාම ලබා ඇති පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට දායක මුදල් ගෙවිය යුතු සේවකයන්ට අදාලව සභාව විසින් ගෙවිය යුතු දායක මුදල් නිසි පරිදි නොගෙවීම මත සමාලෝචිත වර්ෂය අවසානය වන විට එකී අරමුදලට ගෙවිය යුතු දායක මුදල් ශේෂය රු.3,110,066 ක්ව තිබුණි.

1.3.3 පැහැදිලි නොකල වෙනස්කම්

මූල්‍ය පිළිබඳ ප්‍රකාශය අනුව වර්ෂයේ උනන්දුව රු.609,063 ක් වුවද සමුච්චිත අරමුදලේ එය රු.323,463 ක් ලෙස ගෙන තිබීමෙන් රු.285,600 ක් පැහැදිලි නොකල වෙනසක් නිරීක්ෂණය විය.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.111,999,602 ක් වූ අතර ඉන් දළ වශයෙන් 34% ක් ලෙස රු.38,243,353 ක් වසර 3 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වේ.
- (ආ) අය කරගත හැකි උපයෝගී සේවා යටතේ ජාතික සවිය ගම නැගුම, පළාත් ආයෝජන, පළාත් නිශ්චිත මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ආධාර වැනි ප්‍රභවයන් යටතේ වර්ෂ 3 කට වඩා වැඩි කාලයක සිට අයවිය යුතු රු.1,347,186 ක ශේෂයන් පැවතුණි.
- (ඇ) ආදායම් ණයගැති ශේෂ තුල දිගින් දිගටම දක්වනු ලබන නිශ්චිතව හඳුනා නොගත් රු.35,023,292 ක ශේෂයක් පැවතුණි.
- (ඈ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව කටයුතු නොකරන ලද අවස්ථා 25 කට අදාල ඉකුත් තැන්පතු ශේෂය රු. 426,774 ක් විය.
- (ඉ) 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.65,087,737 ක් විය. මින් දළ වශයෙන් 3% ක් ලෙස රු.2,010,312 ක් වසර 3 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වේ. මේ තුල දීර්ඝ කාලයක සිට පැවත එන යන්ත්‍ර සැපයුම් ණයහිමියන් ලෙස රු.96,262 ක ශේෂයක්ද පැවතුණි.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ මෙහෙයුම් අතිරික්තය රු.6,564,006 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.7,711,199 ක් වීමෙන් මෙහෙයුම් ප්‍රතිඵලයෙහි රු.1,147,193 ක පිරිහීමක් පැවතුණි. මෙකී මෙහෙයුම් ප්‍රතිඵලයට රු.57,710,091 ක් වූ ප්‍රාග්ධන ආධාර හා රු.64,883,160 ක් වූ ප්‍රාග්ධන වැය ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාල මූල්‍ය ප්‍රතිඵලය රු.609,063 ක ඌනතාවයක් බවට පත්ව තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයට අදාල සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.59,791,796 න් දළ වශයෙන් 77% ක් ලෙස රු.46,025,320 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීම්වලින් සමන්විත විය. ප්‍රාග්ධන ආදායම වූ රු.57,710,091 ක මුළු ප්‍රමාණයම ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභවයන් මත වෙනත් ආයතන මගින් බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සඳහා ලද මුදල්වලින් සමන්විත විය.
- (ආ) සමාලෝචිත වර්ෂයට අදාල මුළු පුනරාවර්තන වියදම වූ රු.53,227,790 න් දළ වශයෙන් 60% ක් ලෙස රු.32,159,313 ක් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම වූ අතර ඉන් දළ වශයෙන් 95% ක් ලෙස රු.30,645,320 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් වෙතින් ලැබී, ආදායම් ආධාර යටතේ ගිණුම්ගත කර තිබුණි. ප්‍රාග්ධන වියදම වූ රු.64,883,160 න් දළ වශයෙන් 3% ක් පමණ ලෙස රු.1,661,500 ක් පමණක් සභා අරමුදලින් වැය වී තිබූ අතර ඉතිරි 97% ක් වූ රු.63,021,660 ක ප්‍රමාණය ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභව මත වෙනත් ආයතන ප්‍රතිපාදනවලින් ඉටුකල සංවර්ධන කාර්යයන්ගෙන් සමන්විත විය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 වරිපනම් බදු

සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් බදු හිඟය රු.2,758,504 ක් වූ අතර වාර්ෂික බිල් කිරීම් රු.1,812,851 ක් විය. 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 32 සිට 42 ක දක්වා වූ රීතින් ප්‍රකාරව හිඟ ලැයිස්තු සකස් කර අදාළ නිවේදන නිකුත් කිරීමෙන් පසු දේපල තහනමට ගෙන හිඟ වරිපනම් අය කිරීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පැවතුණි.

2.3.2 බදු කැලී

2011 හා 2012 වර්ෂවලදී සභාව විසින් බදු දී තිබූ වත්කම් 04 කට අදාළව රු.179,359 ක හිඟ මුදලක් අයවිය යුතුව පැවතුණි.

2.3.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු උසාවි දඩ ප්‍රමාණය රු.2,250,000 ක්ද මුද්දර ගාස්තු ප්‍රමාණය රු.15,658,815 ක්ද විය. මෙකී හිඟය උසාවි දඩ වලට අදාළ රු.1,550,000 දක්වා ද මුද්දර ගාස්තු වලට අදාළ රු.8,958,815 දක්වා ද 2015 ජූලි වන විට අඩු වී තිබුණි.

03 මෙහෙයුම් සමාලෝචනය

3.1 නිෂ්ක්‍රීය හා උතුරු උපයෝජිත වත්කම්

වසර ගණනාවක සිට පොත් අගය රු.825,000 ක් වූ ගොඩනැගිලි 2 ක් පිළිසකර කර ප්‍රයෝජනයට ගැනීමට හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ පියවර ගෙන නොතිබුණි.

3.2 ආර්ථික නොවූ ගනුදෙනු

අංක JO-1004 දරන JCB යන්ත්‍රය 2013 වර්ෂයේ සිට අක්‍රීය තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ වෙනුවෙන් බඳවාගෙන සිටි රියදුරුගෙන් නිසි සේවාවන් ලබා ගැනීමට නොහැකි වී තිබුණද, සේවක වැටුප් ලෙස රු.477,377 ක් සභා අරමුදලින් දරා තිබුණි.

04 පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වත්කම් කළමනාකරණය
- (ඉ) වාහන පාලනය